

අතුරුලිය ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අතුරුලිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අතුරුලිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශ්වයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාක්‍රාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 වර්ෂයේදී නිදහස් කර තිබුණු රු.208,626 ක් වූ තැන්පතුවක් සමාලෝචිත වර්ෂයේ ගෙවිය යුතු තැන්පතු ලෙස ගිණුම්ගත කර තිබුණි.	2025 දී නිවැරදිව ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ආ) සේවක වැටුප් සඳහා වැඩියෙන් ප්‍රතිපූර්ණය වී තිබුණු රු.649,264 ක් ගෙවිය යුතු ශේෂයක් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	2025 දී නිවැරදිව ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදුකළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ පුනරාවර්තන ආදායම රු.මිලියන 6.20 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු.මිලියන 2.01 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	2024			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	2023			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		බිල් ආදායම	කළ ආදායම	රැස්කළ ආදායම			බිල් ආදායම	කළ ආදායම	රැස්කළ ආදායම	
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු		2,437,500	2,305,105	2,743,682	1,529,623	2,212,500	2,097,815	1,801,569	1,968,200	
(ii) කුලී		6,076,120	2,946,732	2,973,366	49,533	3,834,000	3,975,731	5,284,650	76,167	
(iii) බලපත්‍ර ගාස්තු		357,500	336,776	43,497	613,431	325,000	264,075	206,573	320,152	
(iv) වෙනත් ආදායම්		14,784,500	2,396,734	2,492,018	107,609	1,101,000	2,453,040	2,572,946	202,893	
		23,655,620	7,985,347	8,252,563	2,300,196	7,472,500	8,790,661	9,865,738	2,567,412	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) වරිපනම් හා බදු සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් ඒකක 776 කට අදාළව රු.මිලියන 1.49 ක හිඟ ශේෂයක් පැවතුණි. ඉන් රු.මිලියන 1.13 ක් වූ ශේෂ 505 ක හිඟහිටි කාලය වසර 3 ක් ඉක්මවා තිබුණි.	රු.85,624 ක මුදලක් අය කර ගෙන ඇති බවත් තවදුරටත් ජංගම සේවා පවත්වා හිඟ ශේෂයන් අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ වරිපනම් ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී දකුණු පළාත් , පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති අංක ද.ප.පා./පපාකො/2010/01 දරන චක්‍රලේඛයේ 04 ඡේදය අනුව කඩ කාමර බදු දීමේ දී එක්වත් මුදල් එකවර අයකර ගැනීම හෝ බදුකරුගේ ඉල්ලීම මත මාස 06 ක් ඇතුළත අයකර ගත යුතු වුවත්, පොදු වෙළඳ සංකීර්ණයකට අයත් මාළු ලැලි 05 කට අදාළව එකතුව රු.මිලියන 2.4 ක් වූ එක්වත් මුදල් මාස 17 ක සිට අයකර ගෙන නොතිබුණි.	රු.232,500 ක් අයකරගෙන ඇති අතර අනෙකුත් මාළු ලැලි නැවත සභාව වෙත පවරා ගැනීමට කටයුතු කරන බව.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කර හිඟ එක්වත් මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) වෙනත් ආදායම්

සමාලෝචිත වර්ෂය අවසන් දිනට පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් අයවිය යුතුව පැවති උසාවි දඩ රු.451,801 ක් හා මුද්දර ගාස්තු රු.මිලියන 23.4 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුර ඉදිරිපත් කර හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
---	---

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
සභා බල ප්‍රදේශයේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණයට ස්ථීර හා විධිමත් කසළ කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර නොතිබුණු අතර පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකර නොදිරන කසළ පෞද්ගලික ඉඩමකට බැහැර කර තිබුණි.	දැනට වර්ග කර ලබා ගන්නා කසළවලින් දිරන කසළ අතුරුස්ස ප්‍රාදේශීය සභාවේ කොමිෂන් සභාවේ අංගනය වෙත ලබා දෙන අතර නොදිරන කසළ බිම් පිරවුමක් ලෙසට පෞද්ගලික ඉඩමකට බැහැර කරනු ලබන බව.	විධිමත් කසළ කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති අංක ද.ප.පා./පපාකො/2010/01 දරන චක්‍රලේඛයේ 11 ඡේදයෙහි සඳහන් විධිවිධානවලට අනුකූල නොවී, සභාව සතු වෙළඳ සංකීර්ණයක කඩ කාමර 04 ක් වෙනත් පාර්ශවයන් වෙත අතුරු බදු දී තිබුණි.	වෙනත් පාර්ශවයන් සඳහා ලබාදී ඇති කඩකාමර සඳහා අදාළ ගිවිසුම් ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකරන බව.	චක්‍රලේඛ විධිවිධාන අනුව කටයුතු කළ යුතු අතර එසේ නොකිරීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

- (ආ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134(1) වන වගන්තිය ප්‍රකාරව දියුණු කළ ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබුණු සභා බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 03 කට අයත් ඒකක වලින් වරිපනම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- අදාළ ගැසට් නිවේදනය දියුණු කළ ප්‍රදේශ ලෙස සකස් කර පළාත් පාලන සභාකාර කොමසාරිස් දේපලවලින් වරිපනම් අය කාර්යාලය වෙත යොමු කර ඇති බව.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) සේවක සංඛ්‍යා සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසන් දිනට තනතුරු 02 ක් අතිරික්තව පැවතුණි.	ප්‍රජා සංවර්ධන නිලධාරී තනතුර පළාත් පාලන දෙපාර්තමේන්තුවට අනුමතව සභාව වෙත අනුයුක්ත කර ඇති බවත්, අතිරික්ත තනතුරු අනුමත කර ගැනීමට කටයුතු කරන බව.	සභාව සඳහා කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවය පිළිබඳ සමාලෝචනයක් කර ඒ අනුව කාර්යය මණ්ඩලය කළමනාකරණය කළ යුතුය.
(ආ) සභාවේ සේවයේ නියුතු ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයින් 06 දෙනෙකුට තනතුරට අදාළ නියමිත රාජකාරි පැවරීමකින් තොරව වෙනත් රාජකාරි පවරා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී වැටුප් හා දීමනා ලෙස රු.මිලියන 2.33 ක මුදලක් සභා අරමුදලින් වැයකර තිබුණි.	ආයතනයේ සේවා අවශ්‍යතාවය මත රාජකාරි පැවරීම් සිදු කර ඇති බව හා බඳවා ගෙන ඇති තනතුරට හිමි වැටුප පමණක් ගෙවන බව.	සභාවේ කාර්යමණ්ඩල අවශ්‍යතාවය සමාලෝචනය කර ඒ අනුව බඳවාගැනීම් සිදුකළ යුතු අතර, නිලධාරීන්ට තනතුරට අදාළ රාජකාරි පැවරීම් සිදු කළ යුතුය.